

MANAGEMENT

(Part-I)

*S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura*

කළමනාකරණය යන්නට ඉදිරිපත් කර ඇති නිර්වචන

කළමනාකරණය යන්නට ඉදිරිපත් කර ඇති නිර්වචන කිහිපයක් පහත දැක්වේ.

“අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කළාව කළමනාකරණය වේ.”

- මෙරි පාකර් පොලට (Mary Parker Follet) -

“ආයතනයක ප්‍රකාශන පර්මාර්ල ඉට කර ගැනීම සඳහා එම ආයතනයේ ඇති මානව නා හෝතික සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයුම හා පාලනය යන කාර්ය ඇතුළත් ක්‍රියාවලිය කළමනාකරණය වේ.”

- ජේමීස් ඒ. එග්. ස්ටොනර් සහ ප්‍රීමන් (James A. F. Stoner & Freeman) -

“වෙනස් වෙමින් පවත්නා පරිසරයක් තුළ සම්පත් කාර්යක්ෂමතාවෙන් යුතු ව යොදා ගැනීම් ආයතනික පර්මාර්පි ලාභ කර ගැනීම සඳහා අන් අය ලබා කාර්ය කරවා ගැනීමත්, අන් අය සමග කාර්ය කිරීමත් කළමනාකරණය වේ”.

- රෝබට් ක්‍රිටනර් (Robert Kreitner) -

කළමනාකරණ යන්න හැඳින්වීමට පූලීල් අර්ථකථනයක්

ඉහත නිර්වචන අනුව කළමනාකරණ යන්න හැඳින්වීමට පහත පරිදි පූලීල් අර්ථකථනයක් දැක්විය හැකි ය.

“කළමනාකරණය යනු ගෙනික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක ප්‍රකාශීත පර්මාර්පි හා අරමුණු ස්ථිලදායී ව ඉටු කර ගැනීම සඳහා සංවිධානය සතු සම්පත් කාර්යක්ෂමතාවෙන් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයුම් හා පාලනය ඇතුළත් විලදායී ක්‍රියාවලියකි.”

නිර්වචනය තුළ ඇති සංකල්ප

ගතික ව්‍යාපාර පරීක්ෂණය (Dynamic Business Environment)

විවිධ අවස්ථාවන්හි නිරන්තර වෙනස් වීමෙන්ම භාජ්නය වෙමින් පවතින අභ්‍යන්තර හා බාහිර පරීක්ෂණය ගතික ව්‍යාපාර පරීක්ෂණය යි.

ආයතන / සංවිධාන

යම් පර්මාර්පියක් හෝ පර්මාර්පි කිහිපයක් හෝ ඉටු කර ගැනීම සඳහා එක් ව වැඩ කරන පුද්ගලයන්ගේ එකතුවක් සංවිධානයක් ලෙස සරල ව හැඳුන්වය හැකිය.

එසේම අරමුණු අත්පත් කර ගැනීම සඳහා ද ආයතන / සංවිධාන කටයුතු කරනු ලබයි.

පර්මාර්ථ හා අරමුණු

ආයතනයක් දිගු කාලයක දී පෙර කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිච්චිල පර්මාර්ථ ලෙස හැඳින්විය හැකි අතර එවැනි ප්‍රතිච්චිල් වූ ආයතනික පර්මාර්ථයකට අදාළ ප්‍රතිච්චිලය වඩාත් නිශ්චිත ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ නම් එය අරමුණුක් ලෙස හැඳින්විය හැකි ය.

ව්‍යාපාර සම්පත්

ව්‍යාපාර කටයුතු සඳහා යෙදුවුමක් ලෙස නාවිත කරනු ලබන සියලු ම දේ ව්‍යාපාර සම්පත් ලෙස හඳුන්වේ. මෙම සම්පත් පහත පරිදි විවිධ ආකාරයෙන් වර්ග කළ හැකි ය

(1)

මානව සම්පත්	- Men
මුදල	- Money
දුව්‍ය	- Materials
යන්ත්‍ර	- Machines
තාක්ෂණය / ක්‍රම	- Methods
වෛලොදු පොල	- Market
කාලය	- Minute/Time
සංකල්ප	- Concepts
ගනුදෙනුකරු	- Customer

7 Ms

(2)

- මානව සම්පත් - Human Resources
- හොඳුකා සම්පත් - Physical Resources
- මූල්‍ය සම්පත් - Financial Resources
- තොරතුරු සම්පත් - Information Resources
- කාලය - Time Resources

(3)

- නුමිය - Land
- ක්‍රමය - Labour
- ප්‍රාග්ධනය - Capital
- ව්‍යවසායකත්වය - Enterpreneurship

සංවේදායකත්වය (Effectiveness)

ආයතනයක් විසින් කොනෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව පළගා කර ගෙනු ලබන්නේද යන්න සංවේදායකත්වය ලෙස හඳුන්වේ. එනම් නිවැරදි තේරීමයි. නැතිනම් නිවැරදි දෙය කිරීමයි. (“doing the right thing”).

කාර්යක්ෂමතාව (Efficiency)

අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමේදී අවම සම්පත් ප්‍රමාණයක් භාවිත කර උපරිම නිමැවමුක් පළගා කර ගැනීම කාර්යක්ෂමතාව ලෙස හඳුන්වේ. එනම් කළ යුතු කාර්ය නිවැරදි ව කිරීමයි. (“doing things right ”).

කාර්යක්ෂමතාව හා සංවේදායකත්වය අතර සම්බන්ධතාව පහත දැක්වෙන ආකාරයට පෙන්විය හැකි ය.

කර්න්නේ කෙසේ ද?

නිවැරදි ලෙස	වැරදි ලෙස
ස්ථීරවාධී	ස්ථීරවාධී
නිවැරදි ලෙස සවීලදායී කාර්යක්ෂම යි	වැරදි ලෙස සවීලදායී අකාර්යක්ෂම යි
ස්ථීරවාධී	ස්ථීරවාධී
නිවැරදි ලෙස සවීලදායී තොටී කාර්යක්ෂම යි	වැරදි ලෙස සවීලදායී තොටී අකාර්යක්ෂම යි

ඉහත රේප සටහනේ වම් පස ඉහළ කොටුවෙන් (අංක 1) නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් සිද වන බව පෙන්වන අතර එහි දී කාර්යක්ෂමතාව සහ සවීලදායකත්වය ආරක්ෂා වන බව පෙන්නේ. කළමනාකරණයෙන් බලාපොරොත්තු වන්නේ ද එම තත්ත්වය යි.

විලදායකත්වය (Productivity)

නියමිත කාලයක් තුළ ආයතනයක නිමැවුම් හා යෙදුවුම් අතර පවතින අනුපාතික සංඛ්‍යාව විලදායකත්වයයි.

මෙය පහත අයුරින් ගණනය කළ හැකිය.

විලදායකත්වය = නිමැවුම්

යෙදුවුම්

කළමනාකරණයේ දී සංවිලදායකත්වය හා කාර්යක්ෂමතාව ඉහළ අගයකින් අත්පත් කර ගෙන්නා විටක විලදායකත්වය ද ඉහළ අගයක් ගැනී. එනම් අනුලෝධ සම්බන්ධතාවක් පවතී. එසේම නිවැරදි දේ නිවැරදි අයුරින් සිදුවන්නේ නම් ආයතනයේ විලදායකත්වය ද නිතැතින්ම ඉහළ අගයක් ගැනී.

ත්‍රියාවලිය

ඒකිනෙකට සම්බන්ධ, අඛණ්ඩ ව පවත්නා ත්‍රියාකාරකම් සමුහයක ඒකතුවක් ත්‍රියාවලියක් ලෙස හඳුන්විය හැකිය. ඒ අනුව කළමනාකරණය ද ත්‍රියාවලියකි. කළමනාකරණ ත්‍රියාවලියට සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයුම හා පාලනය යන කාර්ය ඇතුළත් වේ.

කළමනාකරණය පුද්ගලයන්ගේ මෙන්ම සංවිධානවල පර්මාර්ථ හා අරමුණු සාධනය සඳහා අවශ්‍ය වේ.

පුද්ගලයන්ගේ පරමාර්ථ හා අරමුණු සාධනය

සඳහා කළමනාකරණය

පුද්ගලයන්ගේ පරමාර්ථ හා අරමුණු සාධනය සඳහා කළමනාකරණය පහත ආකාරයට බලපායි.

- පුද්ගලයන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු වූ ආකාරයට ම ඉශේට කර ගැනීමට.
- පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය (ආදායම්, වියදම්) මනා ලෙස පාලනය කර ගැනීමට.
- කාලය කළමනාකරණය කර ගැනීමට.
- කාර්යක්ෂමතාව ව්‍යුහය කර ගැනීමට.
- සංචාරක පුද්ගලයන්ගේ පරමාර්ථ හා අරමුණු සාධනය සඳහා කළමනාකරණය පහත ආකාරයට බලපායි.

- ලාභ උපරිම කර ගැනීමට.
- සමාජ සුහසාධනයට.
- වෙළෙඳ පොල ප්‍රාලිල් කර ගැනීමට.
- වෙළෙඳ පොල කොටස වැඩි කර ගැනීමට.
- ව්‍යාපාරයේ ගමන් මග තීරණය කිරීමට.
- ව්‍යාපාර කටයුතු සංලසුම් කර ගැනීමට.
- ව්‍යාපාරයේ සාර්ථකත්වය මැන බැලීමට.
- සීමිත සම්පත් අංග අතර බෙදා හැරීමට.
- සංවිධානයේ කටයුතුවල පුද්ගලයන් නිරත කරවීමට.

වැදගත්කම

ආයතනයකට කළමනාකරණයේ අංශී වැදගත්කම පහත සඳහන් පරිදි දැක්වීය හැකි ය.

- ආයතනයේ පර්මාපාර හා අරමුණු සාර්ථක ව ලැබා කර ගැනීමට.
- සීමිත සම්පත් කාර්යක්ෂම ව හා සවිලදායී ව යොදා ගැනීමට.
- ගෙනික ව්‍යාපාර පරිසරයට සාර්ථක ව ප්‍රතිචාර දැක්වීමට.
- තත්ත්වයන්ට සාර්ථක ව මුහුණ දීමට.
- තරගකාරීත්වයට සාර්ථක ව මුහුණ දීමෙන් ව්‍යාපාරයේ දිගුකාලීන පැවත්ම තහවුරු කර ගැනීමට.

- ආයතනය පුලුල් වීමත් සමග ඒවායේ කටයුතු සංකීර්ණ නාවයට පත් වන බැවින් එම
- ආයතනය පිළිබඳ ව ඇල්මැති පාර්ශ්වයන්ගේ අපේක්ෂා උපරිම ලෙස ඉටු කිරීමට.
- ගැටුවලට සාර්ථක ව මූහුණ දීමට නා නිවැරදි තීරණ ගැනීමට.
- ව්‍යාපාර සමාජ වගකීම් ඉටු වන ආකාරයෙන් කටයුතු කර ගෙන යාමට.

2021
2022
2023

යියස් පෙල

ගිණුමිකරණය
ආර්ථික විද්‍යාව
ව්‍යාපාර අධ්‍යාපනය

2021
2022

සාමාන්‍ය පෙල

ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යාපනය

තනි ගෝ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura

MANAGEMENT

(Part-II)

*S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura*

කළමනාකරණය

සංවිධානයක පරමාර්ථ හා අරමණු ලාභ කර ගැනීම සඳහා සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයුම හා පාලනය කරනු ලබන්නා කළමනාකරණය වේ. මොහු කළමනාකරණ ක්‍රියාවලිය ඔස්සේ සම්පත් කාර්යක්ෂම ව සහ ස්ථිරුවා ව උපයෝගනය කරනු ලබයි.

කළමනාකරණවාගේ උපහැමිකා

හෙන්රි මින්ට්ස්බර්ග් (Henry Mintzberg) දැක්වන පරිදි කළමනාකරණවාගේ උපහැමිකා 10ක් පහත දැක්වෙන ගීර්ත 3 යටතේ වර්ග කළ හැකි වේ.

- අන්තර් පුද්ගල නෑමිකා (Interpersonal Roles)
- තොරතුරු නෑමිකා (Informational Roles)
- තීරණ නෑමිකා (Decisional Roles)

හුමිකා, උපහුමිකා හා ඊට අයත් කාර්ය

ඉහත නුමිකා, උපනුමිකා හා ඊට අයත් කාර්ය පැවතුණු වූවක් පහත දැක්වේ.

ප්‍රධාන නුමිකා	උපනුමිකා	නුමිකාවට අයත් කාර්ය සහ නිදසුන්
අන්තර් පුද්ගල නුමිකා (Interpersonal Roles)	1. ආයතන ප්‍රධානීය (Figurehead)	සංකේත නායකයා මෙන්ම නාමමාත්‍ර නායකයා වන මොනු සමාජීය සහ නීත්‍යනුකූලව එදිනෙදා කටයුතුවල යෙදී සිටී. නිදසුන්: අමුත්තන් පිළි ගැනීම, නීත්‍යනුකූල ව ලියකියවිලිවලට අත්සන් කිරීම, රුස්වීම් ඇමත්තීම.

	<p>2. නායකයා (Leader)</p>	<p>සංවිධානමය අරමණු ඉටු කර ගැනීම සඳහා අනුගාමිකයන් අනිප්‍රේරණය කිරීමට මගපෙන්වීම.</p> <p>නිදිසුන් :</p> <p>අනුගාමිකයන්ගේ කටයුතු අයය කිරීම, ගුණාඛාස් දැක්වීම කාර්ය සාධනය, ඇගෙයීම හා අනුගාමිකයන් ප්‍රහුණු කිරීම.</p>
	<p>3. සබඳතා පවත්වන්නා (Liaison)</p>	<p>ආයතන හා විවිධ පාර්ශව අතර සබඳතා පැවත්වීම.</p> <p>නිදිසුන් :</p> <p>ගෙනුදෙනු කරුවන්, සැපයුම් කරුවන්, වෙළෙඳ සංගමී හෝ ප්‍රදේශීය ජ්‍යෙනතාව හෝ</p>

		<p>සමග සඛැලනා පැවැත්වීම.</p>
තොරතුරු හූමිකාව (Informational Roles)	4. නියාමක (Monitor)	<p>පරිසරය හා සංවිධානය වඩා හොඳින් තේරේම් ගැනීමට උපකාරී වන විවිධ අභ්‍යන්තර හා බාහිර තොරතුරු සෙයා ගැනීම හා ලබාගැනීම.</p> <p>නිදුසුන් :</p> <p>ලිඛිත - පුවත්පත්, වාර්ෂික වාර්තාව,</p> <p>වාචික - සැලසුම් කරුවන්,</p> <p>ගෙනුදෙනුකරුවන් හා අනෙක්</p> <p>කළමනාකරුවන්</p> <p>සමග සාකච්ඡා පැවැත්වීම.</p>

	<p>5. තොරතුරු බෙදාහරිත්තා (Disseminator)</p>	<p>අභ්‍යන්තරව හා බාහිරව ලබා ගෙන්නා තොරතුරු නිවැරදි තීරණ ගැනීම සඳහා සංවිධානයේ සාමාජිකයන් අතර බෙදා හැරීම.</p> <p>නිසුන් : කොටස් නීමියන්ගේ රුස්වීම්, මාධ්‍ය සමාගම සම්මුඛ සාකච්ඡා</p>
	<p>6. මාධ්‍ය ප්‍රකාශකය (Spokesperson)</p>	<p>සංවිධානය නියෝජනය කරමින් අභ්‍යන්තර පාර්ශවයන්ට මෙන්ම හාභිර පාර්ශවයන්ට තොරතුරු සැපයීම.</p>

		<p>නිඳුණ් :</p> <p>මාධ්‍ය සමග සාකච්ඡා, කොටස් නීමියන්ගේ රුස්වීම්</p>
තීරණ තුමිකා (Decisional Roles)	7.ව්‍යවසායකයා (Entrepreneur)	<p>වෙනස් වන පරීසර තත්ත්වයන්ට ගැලපෙන පරිදි සංවිධානය තුළ වෙනස් කිරීම් සිදු කිරීම.</p> <p>නිඳුණ් :</p> <p>නව වැඩසටහන්, සංවර්ධන උපාය මාර්ග සංවිධානය කිරීම, නව ව්‍යාපෘති ක්‍රියාවලි හඳුන්වා දීම</p>

<p>8. බාධා පාලනය කරන්නා (Disturbance Handler)</p>	<p>අනපේක්ෂිත තත්ත්වයන්ට සාපේක්ෂ ව මුහුණ දීමට ක්‍රියාමාර්ග ගැනීම.</p> <p>නිඳුන් : වැඩ වර්ෂන, ගෙවිසුම් කඩ කිරීම්, පාරිභෝගික පැමිණිලි, අමුදව්‍ය හිගය ආදි තත්ත්වයන්ට මුහුණ දීමට</p>
-------------------------------------------------------------------	------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

<p>9. සම්පත් වෙන් කර දැන්නා (Resource - Allocator)</p>	<p>සංවිධානයේ විවිධ අංග අතර සම්පත් බෙදාහැරීම (වෙන් කර දීම)</p> <p>නිදුසුන් :</p> <p>තමන්ගේ කාලය යටත් නිලධාරීන්ට වෙන් කර දීම, ආයතනයේ භෞතික සම්පත් අංග අතර බෙදා දීම.</p>
<p>10. සාකච්ඡා කරන්නා (Negotiator)</p>	<p>අභ්‍යන්තර හා බාහිර ගැටුවල දී මරුදිගත්කරුවක ලෙස ක්‍රියා කිරීම.</p> <p>වැදගත් සාකච්ඡාවල දී සංවිධානය නියෝජනය කිරීම</p>

නිඳුස් :

කාර්මික සම්බන්ධතා
ගොඩනගේමට ක්‍රියා
කිරීම.

ර්ජයේ නියෝජිත
ආයතන සම්ග
කටයුතු කිරීම.

2021
2022
2023

යියස් පෙල

ගිණුම්කරණය

ආර්ථික විද්‍යාව

ව්‍යාපාර අධ්‍යාපනය

2021
2022

සාමාන්‍ය පෙල

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යාපනය

තනි හේ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura

MANAGEMENT


(Part-III)

*S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura*

කළමනාකරුවන් වර්ග

සංචාරීත තුළ කළමනාකරුවන් විවිධ මට්ටම්වල ස්ථානගත විය හැකි ය. බලතල හෙවත් ආධිකාරීය අනුව කළමනාකරුවන් වර්ග තුනක් යටතේ දැක්විය හැකි ය.

- අග්‍ර කළමනාකරුවෝ - Top Managers
- මධ්‍ය කළමනාකරුවෝ - Middle Managers
- පළමු පෙළ කළමනාකරුවෝ - First Line Managers



අගු කළමනාකරුවේ

සංචාරණයේ ඉහළ මට්ටමේ කටයුතු කළමනාකරණය කරන කළමනාකරුවේ ය. සමස්ත සංචාරණයේ ඉදිරි ගමන් මග තීරණය කරනු ලබන අතර සමස්ත ආයතනය සඳහා ම වැකිම දුරයි.

කාර්යන්

- සංචාරණයක පරමාර්ථ හා ආරමුණු ස්ථාපිත කිරීම.
- උපාය මාර්ග හා ප්‍රතිපත්ති තීරණය කිරීම.
- ආයතනයේ සමස්ත ක්‍රියාවලිය තීරණය කිරීම.
- මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ගේ කටයුතු අධ්‍යීක්ෂණය කිරීම.

මධ්‍ය කළමනාකරුවේ

සංචාරණයේ ප්‍රධාන අංශවල හෝ දෙපාර්තමේන්තුවල හෝ ප්‍රධානයා වශයෙන් කටයුතු කරන්නේ මධ්‍යම කළමනාකරුවේ ය. ඉහළ කළමනාකරණයේ උපායකීලි තීරණ පහළ කළමනාකරුවන් වෙත ඇවශ්‍ය මෙහෙයුම් තීරණ බවට පත් කරන කළමනාකරුවන් වේ.

මොවුන් පළමු පෙළ කළමනාකරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වගකීමට බැඳේ. මධ්‍ය කළමනාකරුවන් පහත කාර්යන්හි නිරත වේ.

කාර්යන්

- අගු සහ පළමු පෙළ කළමනාකරුවන් අතර සම්බන්ධීකරණ කටයුතු කිරීම
- අගු කළමනාකාරීන්වය විසින් සංවර්ධනය කරන සැලසුම් , උපකමු හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
- අගු කළමනාකරණයට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම
- පළමු පෙළ කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය හා පාලනය

පළමු පෙළ කළමනාකරුවේ

කළමනාකරණ නොවන සේවකයින් සමඟ සංප්‍රදා ව ම සම්බන්ධ වන බුරාවලියේ පළමු පෙළ කළමනාකරුවන්ය. ඉහළ හෝ මධ්‍ය කළමනාකරුවන්ගේ සැලසුම් හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකීමට බැඳෙන්. පළමු පෙළ කළමනාකරුවන් පහත කාර්යන්හි නිරත වේ.

කාර්යන්

- ඉහළ හා මධ්‍ය කළමනාකරුවන්ගේ සැලසුම් හා නියෝග ක්‍රියාත්මක කිරීම.
- කළමනාකරුවන් නොවන සේවකයන්ගේ කටයුතු අධික්ෂණය හා පාලනය කිරීම.

කළමනාකරණ

මට්ටම්වලට

අදාළ

කළමනාකරුවන් සතු විය යුතු කුසලතා

සංචිත දූරාවලියේ විවිධ කළමනාකරණ මට්ටම්වලට අදාළ කළමනාකරුවන් සතු විය යුතු හා ප්‍රගත් කළ යුතු කුසලතා වර්ග 3 ක් රෝබට් එල් කැට්ටිස් (Robert L. Katz) විසින් හඳුන්වා දී ඇත.

1. සංක්‍රීපනාත්මක කුසලතා (මන්දිහාවාත්මක කුසලතා) (Conceptual skills)
2. මානව කුසලතා (අන්තර් පුද්ගල කුසලතා) (Human skills)
3. තාක්ෂණික කුසලතා (Technical skill)

සංකල්පනාත්මක කුසලතා

සංකීර්ණ අවස්ථා තුළ මත වන නව ආදහස් විශේෂතාය කිරීමේ මානසික හැකියාව සංකල්පනාත්මක කුසලතා වේ.

සංචාරණයක ආහාරන්තර හා බාහිර පරීසරය පිළිබඳ ව ඇති දැක්ම, අවබෝධය, සමස්ථය දැකීමේ හැකියාව, ගැටු තේරේම් ගැනීමට හා විසඳීමේ හැකියාව, දුරද්‍රීගි බව, තීක්ෂණ ව සිතීමේ හැකියාව, ක්‍රියාවලියක් ලෙස විස්තර කිරීමේ හැකියාව වැනි දේ සංකල්පනාත්මක කුසලතා වේ.

මානව කුසලතා

අන් අය අවබෝධ කර ගැනීමට ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඔවුන් ලවා වැඩකරවා ගැනීමට සහ මානුෂීකව සැලකීමට කළමනාකරුවකු සතු හැකියාව මානව කුසලතා ලෙස හඳුන්වේ.

තාක්ෂණික කුසලතා


කිසියම් විශේෂීත විෂය ක්ෂේත්‍රයකට අදාළ ව යම් කාර්යක් කිරීමට කළමනාකරුවකු සතු වපැවතිය යුතු සුවිශේෂ දැනුම, පළපුරුද්ද හා හැකියාව තාක්ෂණික කුසලතා ලෙස හඳුන්වේ.

විවිධ කළමනාකරණ මට්ටම් හා එම මට්ටම්වල කළමනාකරුවන් සතු විය යුතු කුසලතා අතර සම්බන්ධතාවක් පවතී.

කළමනාකරණ මට්ටම සහ පුගුණ කළ යුතු

කුසලතා

කළමනාකරණ මට්ටම



පුගුණ කළ යුතු කුසලතා

සංකල්පනාත්මක කුසලතා	මානව කුසලතා	තාක්ෂණික කුසලතා
- - - - -	000000000000	++++
- - - - -	000000000000	++++
- - - - -	000000000000	+++++
- - - - -	000000000000	++++++
- - - - -	000000000000	++++++
- - - - -	000000000000	+++++++
- - - - -	000000000000	++++++

සැම මට්ටමක ම කළමනාකරුවකුට ම පුද්ගලයන් හා කණ්ඩායම් සමග කටයුතු කිරීමට සිදු වන නිසා මානව කුසලතා එක සේ වැදගත් වේ.

සංචිතයේ දේශීල්‍ය වැඩි කටයුතු සමග සංප්‍රවම සම්බන්ධ වන්නේ පළමු පෙළ කළමනාකරුවන් බැවින් ඔවුන්ට තාක්ෂණික කුසලතා වැඩිපුර අවශ්‍ය වේ.

සංකීර්ණ අවස්ථා තුළ මතුවන නව අදහස් විශ්ලේෂණ හා තීරණ ගැනීම අගු කළමනාකරුවන් විසින් සිදු කරන නිසා ඔවුන්ට සංකල්පනාත්මක කුසලතා වැඩිපුර අවශ්‍ය වේ.

සාපේක්ෂව කළමනාකරණ මට්ටම් සඳහා පැවතිය යුතු කුසලතා ඉහතින් දැක්වුව ද කළමනාකරුවෙකුගේ නෑමිකාව සාර්ථකවීම සඳහා මෙම කුසලතා තුනම පැවතිම බෙහෙවින්ම වැදුගෙන් කරුණකි.

2021
2022
2023

සයින් පෙල

ගිණුමිකරණය

ආර්ථික විද්‍යාව

ව්‍යාපාර අධ්‍යයනය

2021
2022

සාමාන්‍ය පෙල

ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය

තනි ඩේශ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura

MANAGEMENT

(Part-IV)

*S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura*

කළමනාකරණ ක්‍රියාවලිය

කළමනාකරණ ලේඛන


කළමනාකරණ ක්‍රියාවලිය මූලික කළමනාකරණ ලේඛන (කාර්ය) හතරකින් සමන්වීත ක්‍රියාවලියකි.

- සැලසුම්කරණය - Planning
- සංවිධානකරණය - Organizing
- මෙහෙයුම - Leading
- පාලනය - Controlling

POLC

කළමනාකරණ ක්‍රියාවලිය පහත සඳහන් ආකාරයට රැස්ප සටහනකින් දැක්විය හැකිය

කළමනාකරණ ක්‍රියාවලිය රේප සටහනකින්



සැලසුම්කරණය

යම් ආයතනයක් විසින් පළා කර ගැනීමට ආපේක්ෂා කරන පරමාර්ථ හා අරමුණු ස්ථාපිත කර ගැනීමෙන්, එම පරමාර්ථ හා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ උපාය මාර්ග ස්ථාපිත කිරීමෙන් ක්‍රියාවලිය සැලසුම්කරණය වේ.

සංචාරණකරණය

ආයතනයක පර්මාර්ථ හා අරමුණු කාර්යක්ෂම හා සවිලදායී ආකාරයෙන් ඉටු කර ගැනීම පිණිස සම්පත් වෙන් කිරීම, බලතල පැවරීම හා වැඩ බේදීම සම්බන්ධ ක්‍රියාවලිය සංචාරණකරණය වේ.

නැතිනම් ආයතනයේ පර්මාර්ථ හා අරමුණු ඉටු කර ගැනීමට ආයතනය සතු විවිධ සම්පත් හා කාර්ය සම්බන්ධීකරණය කිරීම හෙවත් මානව සම්පත් හා හෝතික සම්පත් අතර විධීමත් සම්බන්ධතාවක් ගොඩනගීමයි.

මෙහෙයුම

ආයතනයේ පරමාර්ථ හා අරමුණු ලිගා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතුවල පුද්ගලයන් නිරත කරවීම කෙරෙහි බලපෑම් කිරීම ඔවුන් දැනුම්වත් කිරීමේ හා ඔවුන් වැඩිව උනන්ද කිරීමේ ක්‍රියාවලිය මෙහෙයුම යි.

පාලනය

ආයතනයක පරමාර්ථ හා අරමුණු ඉටු වන ආකාරයෙන් සඡලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කිරීමත්, වෙනස් වීම් ඇත්තාම් ඒවා හඳුනාගෙන නිවැරදි කිරීමේ පියවරුගැනීමත්, පාලනය යන්නෙන් අදහස් වේ.

2021
2022
2023

යියස් පෙල

ගිණුම්කරණය
ආර්ථික විද්‍යාව
ව්‍යාපාර අධ්‍යයනය

2021
2022

සාමාන්‍ය පෙල

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

තනි ගේ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura

MANAGEMENT

(Part-V)

*S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura*

තීරණ ගැනීමේ ක්‍රියාවලිය

අපේක්ෂිත තත්ත්වයන්, පවතින තත්ත්වයන් අතර වෙනසක් පවතින විට එය ගැටුවක් ලෙස හැඳින්වේ. තීරණයක් යනු විකල්ප අතුරින් යෝගේනම විකල්පය තෝරා ගැනීමයි. ඒ අනුව තීරණ ගැනීම යනු කිසියම් නිශ්චිත ගැටුවක් විසඳීම සඳහා ගෙන යුතු විකල්ප විසඳුම්, ක්‍රියාමාර්ග හඳුනා ගැනීමන්, ඒ අතුරින් සුදුසු විකල්පය තෝරා ගැනීමන් පෙනු ලත් ක්‍රියාවලියකි.

ගැටුවක් සරල ව්‍යුත ද, සංකීර්ණ ව්‍යුත ද කළමනාකරු එයට විසඳුම් ලබා දිය යුතු ය. මේ අනුව කළමනාකරුවකු කරන සියලු ම කාර්යයන්හි දී තීරණ ගැනීම ප්‍රධාන වේ.

තීරණ ගැනීමේ ක්‍රියාවලියට අදාළ පියවර

තීරණ ගැනීමේ ක්‍රියාවලියට අදාළ පියවර කිහිපයක් පහත දැක්වේ.

- ගැටුව පැහැදිලි ව හඳුනා ගැනීම
- ගැටුව විශේෂත්‍යාය කිරීම
- විකල්ප විසඳුම් ගොඩනැගීම
- විකල්ප විසඳුම් ඇගැයීම (විශේෂත්‍යාය)
- තොදුම විකල්පය තේරීම
- තොදුම විකල්පය ක්‍රියාත්මක කිරීමට සැලැස්මක් සරැදීම
- සැලැස්ම ක්‍රියාත්මක කිරීම
- ඇගැයීම හා ප්‍රතිපෝෂණය

ක්‍රියාවලිය...

ගැටබුව පැහැදිලි ව හඳුනා ගැනීම

ගැටබුව නිසියාකාර ව නිශ්චිතව හා නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

ගැටබුව විශේෂතාය කිරීම

ගැටබුව ගැහුරින් අධ්‍යයනය කරමින් ගැටබුව විශේෂතාය කළ යුතු ය.

විකල්ප විසඳුම් ගොඩනගීම

විකල්ප විසඳුම් ගණනාවක් ගොඩ නගා ගැනීමෙන් යෝගේනතම විසඳුම් පිළිබඳ තීරණයක් ගැනීම පහසු වේ.

විකල්ප විසඳුම් අභේදයීම (විශේෂීළතා)

විවිධ විකල්ප ගොඩ නගා ගත් පසු ව එම විකල්පයන්ගේ ගක්තීන් හා ද්‍රේවලතා පිළිබඳ කරුණු සෞයා බලා විකල්ප අභේදයීමට ලක් කළ යුතු ය.

හොඳම විකල්පය තේරීම

විකල්ප අභේදයීමෙන් පසු ගැටුවට විසඳුම් ලබා දෙන, ආයතනයේ අරමුණු හා සම්පත් සමග සැසදෙන, ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති හොඳ ම විකල්පය තේරා ගත යුතු ය.

හොඳම විකල්පය ක්‍රියාත්මක කිරීමට සැලැස්මක්

සරුවත්

හොඳම විකල්පය තේරීමේ දී එම විකල්පය පිළිගත හැකි බව, පිරිවැය දැරිය හැකි බව, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි බව, නිත්‍යනුකූල බව හා සඳාවාරාත්මක බව යන කරුණු කෙරෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ගැටුව විසඳුන ආකාරයෙන් තෝරා ගත් විකල්පයට අදාළව සැලැස්මක් පිළියෙළ කිරීම කළ යුතු ය.

සැලයේම ක්‍රියාත්මක කිරීම

සැලයේම ක්‍රියාත්මක කිරීමෙන් ගැටුවෙන විසඳීම සඳහා ගෙනු ලබන ක්‍රියාමාර්ගවලට අනුව විධාන දීම පමණක් නොව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් ලබාගෙන විවිධ පුද්ගලයින් හා කාර්ය අතර බෙදා හැරීම හා අයවැය ලේඛන පිළියෙළ කිරීම ආදිය සිදු කළ යුතු වේ.

අඟයීම හා ප්‍රතිපෝෂණය

අඟයීම හා ප්‍රතිපෝෂණයෙන් සැලසුම් කළ ආකාරයට ගැටුවෙට විසඳුම් ලැබේ ඇත්දැයි විමසා බැලීම හා තවදුරටත් විවෘත තිබේ නම් ඒ සඳහා ප්‍රතිපෝෂණ ක්‍රියාමාර්ග ගැනීම සිදු කිරීම

2021
2022
2023

ලියස් පෙළ

ගිණුමිකරණය
ආර්ථික විද්‍යාව
ව්‍යාපාර අධ්‍යාපනය

2021
2022

සාමාන්‍ය පෙළ

ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යාපනය

තනි රෝ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura

MANAGEMENT

(Part-VI)

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)

University of Sri Jayewardenepura

සැලසුම්කරණය පිළිබඳව ඉදිරිපත් කර ඇති නිර්ච්චන

පහත දැක්වෙනුයේ සැලසුම්කරණය පිළිබඳව ඉදිරිපත් කර ඇති නිර්ච්චන කිහිපයකි.

“ଆයතනයක පරමාර්ථ ස්ථාපිත කිරීමත්, ඒවා ලැගා කර ගැනීමට යෝගේ කටයුතු සකස් කිරීමත් සැලසුම්කරණය ලෙස හැඳින්වේ”

- ස්ටෝර්නර්, ප්‍රීමන් සහ ගිල්බර්ට්(Stoner, Freeman & Gilbert) -

“ଆයතනයක පරමාර්ථ හා අරමුණු තීරණය කිරීමත්, ඒවා ලැගා කර ගැනීමට සූදානම් වීමත් සැලසුම්කරණය ලෙස හැඳින්වේ.”

- ඩී. ඒ. කෝල් (G.A.Cole) -

සැලසුම්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන ක්‍රියාකාරකම්

පහත දැක්වෙනුයේ සැලසුම්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන ක්‍රියාකාරකම් ය.

- පර්මාර්පි ස්ථාපිත කිරීම / ඉලක්ක ස්ථාපිත කිරීම
- අරමුණු හා උපායමාර්ග හඳුනාගැනීම
- පරිසර විශේෂිෂ්ටතාය
- සම්පත් විශේෂිෂ්ටතාය
- අවස්ථා හා තර්ජන හඳුනා ගැනීම
- කාර්යසාධන පරාසය හඳුනා ගැනීම හා විශේෂිෂ්ටතාය
- උපක්‍රම තීරණ ගැනීම හා සැලසුම සකස් කිරීම
- උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම / සැලසුම් ක්‍රියාත්මක කිරීම
- සාර්ථකත්වය මැන බැලීම හා පාලනය

ත්‍රියාවලිය...

පරමාර්ථ ස්ථාපිත කිරීම / ඉලක්ක ස්ථාපිත කිරීම

සංවිධානයේ දැක්ම හා නිෂ්ටාව අවබෝධ කර ගැනීම හා එය යටුරු යෙක් බවට පත් කර ලීමට අවශ්‍ය වන පරමාර්ථ ස්ථාපිත කිරීම සිදු කළ යුතු ය.

අරමුණු හා උපාය මාර්ග හඳුනාගැනීම

පවත්නා නිෂ්ටාවට හා පරමාර්ථ අනුකූල ව අරමුණු හා උපාය මාර්ග හඳුනා ගැනීම කළ යුතුය. මෙහි දී ප්‍රතිපත්ති, ත්‍රියාමාර්ග, නීතිරීති හා වැඩ සටහන් පිළිබඳව තීරණාය කෙරේ.

පරිසර විශ්ලේෂණය

පරිසර විශ්ලේෂණයේ දී සංවිධානයේ පරුමාර්ථ හා අරමුණු පූගා කර ගැනීම සඳහා බලපෑම් විල්ල කරන ඇවත්තා හා තර්පන හඳුනා ගැනීම හා ආයතනයේ ගක්ති හා දුර්වලතා හඳුනා ගැනීම සිදු කෙරේ. මෙහිදී ගුදාත විශ්ලේෂණයක් (SWOT) සිදු කළ හැකි ය.

සම්පත් විශ්ලේෂණය

සම්පත් විශ්ලේෂණයේ දී සංවිධානයේ පරුමාර්ථ හා අරමුණු සපුරා ගැනීමට අවශ්‍ය සම්පත් මොනවා ද යන්න විශ්ලේෂණය කිරීම. එසේ ම වර්තමාන හා අනාගත තරශකරුවන්ට සාපේක්ෂ ව සංවිධානයේ ගක්ති හා දුර්වලතා විග්‍රහය ද මෙහි දී සිදු කෙරේ. (මූල්‍ය කළමනාකරණ හා සේවක හැකියා ආදි).

අවස්ථා හා තර්පන හඳුනා ගැනීම

පරිසර විශේෂීළතාය හා සම්පත් විශේෂීළතාය මගින් අනතුරුව සංවිධානයට ලබාය හැකි අවස්ථා මොනවා ද යන්න පැහැදිලි ව හඳුනා ගැනීමත්, සංවිධානයට ඇති තර්පන පැහැදිලිව හඳුනා ගැනීමත් සිදු කෙරේ. (වෛලෙද පොල වෙනස්ම්, නීති රිති, තාක්ෂණය හා තරගකරුවන් හැසිරීම් ආදි).

කාර්යසාධන පරාසය හඳුනා ගැනීම හා විශේෂීළතාය

ව්‍යාපාර ආපේක්ෂා ප්‍රගා කර ගැනීමට ව්‍යුතමාන තත්ත්වය කොතෙක් දුරට බලපාන්නේ ද යන්න සහ ඒ අනුව සිදු කළ යුතු වෙනස්කම් හඳුනා ගැනීම සඳහා කාර්යසාධන පරාසය හඳුනා ගැනීම විශේෂීළතාය සිදු කළ යුතුය.

ලිපතුම්ක තීරණ ගැනීම හා සැලසුම සකස් කිරීම

විකල්ප හඳුනා ගැනීම හා අභ්‍යන්තර මගින් සුදුසු ම උපායමාර්ග තෝරා ගැනීම, ලිපතුම්ක තීරණ ගැනීම යි.

ලිපාය මාර්ග ක්‍රියාත්මක කිරීම/සැලසුම් ක්‍රියාත්මක කිරීම

ගැලපෙන ක්‍රියාකාරී සැලසුම සකසා ක්‍රියාත්මක කිරීම කළ යුතු ය.

සාර්ථකත්වය මැන බැලීම හා පාලනය

සැලසුම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරු ව වහි සාර්ථකත්වය වරින් වර් පරීක්ෂාවට හාප්නය කිරීම කළ යුතුය. ඒ අනුව සැලසුමට අනුව කාර්ය සාධනය සිදුවන්නේ ද නැද්ද යන්න සොයා බැලීමත්, එසේ නොවන්නේ නම් සැලසුම් ක්‍රියාවලියේ වෙනස්කම් කිරීමත් කළ යුතුය.

සැලසුමක අධිංග විය යුතු කරනු

මෙම අනුව මනා ලෙස සැලසුම්කර්තාය කොට සකස් කරන
ලද සැලසුමක පහත සඳහන් කරනු ඇංග විය යුතු ය.

- දැක්ම -Vision
- මෙහෙවර ප්‍රකාශය - Mission Statement
- පර්මාර්ථ - Objectives
- ඉලක්ක - Goals / අරමුණු - Aims
- ප්‍රතිපත්ති - Policies
- උපාය මාර්ග - Strategy
- ක්‍රියා මාර්ග - Procedures
- නීතිමයි - Rules
- වැඩසටහන් - Program
- ව්‍යාපෘති - Projects

ඉහත කරනු ව්‍යාපාර ආපේක්ෂණ ලෙස ද හඳුන්වයි.

දැක්ම / දූෂ්චරිය / දුරදුර්ගනය - Vision

සමස්ත ආයතනය සඳහා මග පෙන්වන ආයතනයේ
සමස්ත කාර්යනාරය සම්පිණීය කරන ප්‍රකාශයෙක්
ලෙස දැක්විය හැක.

මෙය සංවිධානයක ප්‍රධානීන් නැතිනම් අයිතිකරුවන්
විසින් කරනු ලබන ප්‍රකාශයෙක්.

මෙහෙවර ප්‍රකාශය/නිෂ්චාව - Mission Statement

දැක්ම තව දුරටත් පුළුල් ලෙස පැහැදිලි කෙරෙන
සංවිධානයේ පුද්ගලයින්ට කටයුතු කිරීමට මග පෙනවනු
ලබන අනෙකුත් සංවිධානවල කාර්යනාරයන්ගෙන් තම
සංවිධානය වෙන් කර හඳුනා ගත හැකි ප්‍රකාශයෙක්.

මෙමගින් සංවිධානයක ස්වභාවය හා ගමන් මග
(Nature and direction) තීරණය කරයි.

මෙහෙවර ප්‍රකාශනයක් මගින් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයයි.

- සංචාරණයක් පවතින්නේ කුමක් සඳහා ද?
- එහි දැර්ණය කුමක් ද?
- එය කුමක් කරන්නේ ද?
- එය අනාගතයේ දී ලැබා කර ගැනීමට අප්‍රේක්ෂා කරන්නේ කුමක් ද?

මෙහෙවර ප්‍රකාශනයක අන්තර්ගත විය යුතු

සාදක

මෙහෙවර ප්‍රකාශනයක් සකස් කිරීමේ දී අන්තර්ගත විය යුතු සාදක

- ඉලක්ක ගනුදෙනුකරුවෝ
- ව්‍යාපාරයේ ස්වභාවය
- වෙළෙඳ පොල
- අපේක්ෂා කරනු ලබන වර්ධනය, පැවත්ම
- වටිනාකම්, විශ්වාස හා ද්‍ර්යනය
- ව්‍යාපාරයේ සුවිශේෂ බව (වෙනත් ව්‍යාපාරවලින් වෙන් කෙරෙන සුවිශේෂතා)
- ජ්‍යෙන්තා ප්‍රතිරූපය
- සමාජය හා පරීක්‍රම නිතකාම් බව
- සේවකයෝ
- යොදා ගේන්නා තාක්ෂණ්‍ය

පර්මාර්පි - Goals

සංචිතයක් දිගු කාලයක් තුළ සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් පර්මාර්පි නම් වේ.

ආයතනයේ දැන්වීමෙන්, ඒ අනුව ප්‍රකාශන නිෂ්පාවන් තවදුරටත් පර්මාර්පි මගින් විස්තර කෙරේ.

අරමුණු - Objectives

කෙටි කාලයක් තුළ දී සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් අරමුණු නම් වේ.

කාලය සමග සම්බන්ධ වන ප්‍රමාණාත්මක මිනුම් ලෙස අරමුණු එහි දැක්වේ.

ව්‍යාපාර අරමුණුක තීබිය යුතු ගුණාංග (SMART)

- නිශ්චිත වීම / පුවිශේෂ වීම - Specific
- මැනිය හැකි වීම - Measureable
- ප්‍රාගා කර ගත හැකි බව - Achievable / Action based
- යට්ටාත්වාදී බව - Realistic/Rational
- නිශ්චිත කාල සීමාවක් දක්වා තීබීම - Time bounded

ප්‍රතිපත්ති - Policies

ස්ථාපිත කරගත් පරමාර්ථ හා අරමුණු පැහැදිලි නො කර ගැනීමේ දී කටයුතු කළ යුතු ආකාරය සඳහා මග පෙන්වන ද්‍ර්යශක ප්‍රතිපත්ති ලෙස හැඳින්වේ.

ලිපාය මාර්ග – Strategy

දැක්ම, මෙහෙවර, පරමාර්ථ, අරමුණු පැහැදිලි නො කර ගැනීමට කළ යුත්තේ කුමක්ද? යන්න ලිපාය මාර්ග වලින් පෙන්නුම කරයි.

ත්‍රියා මාර්ග - Procedures

කිසියම් නිශ්චිත කාර්යනාරයක් ඉටු කර ගැනීම සඳහා අනුගමනය කිරීමට ස්ථාපිත කර ඇති පියවර සමුහයක් ත්‍රියා මාර්ග ලෙස හඳුන්විය හැක. ප්‍රතිපත්ති මගින් ස්ථාපිත කොට ඇති දේ නිශ්චිතව කළ යුතු ආකාරය මෙමගින් දක්වයි.

නීතිරිති - Rules

කිසියම් කාර්යක් ඉටු කිරීමේ දී කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව නිශ්චිතව විස්තර කිරීමට සකස් කරන ලද දෑර්ශකයකි.

වැඩසටහන් - Program

නිශ්චිත කාර්යක් ඉටු කිරීමට අවශ්‍ය වන සම්පත් හා එය යොදා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රධාන හා උප කොටස්වලට බෙදා විස්තර කෙරේන්නකි.

ව්‍යාපෘති - Projects

කිසියම් විශ්ෂිත වූ ගැටලුවක්, ප්‍රග්‍රහණයක් විසඳුම් සඳහා සකස් කරන ලද විශ්ෂිත ඒකිය විසඳුම් වෙනුවෙන් සකස් කරන ලද නිශ්චිත ආරම්භයක් හා අවසානයක් සහිත කාර්යයකි.

සැලසුම් සකස් කිරීමේ මූලධර්ම

සැලසුම් සකස් කිරීමේ දී පහත සඳහන් මූලධර්ම අනුගමනය කළ යුතු ය.

- පැහැදිලි ව නිශ්චය කරගත් පර්මාර්ථ හා අරමුණු පදනම් වීම.
- නිශ්චිත කාල සීමාවක් සඳහා සීමා වීම.
- ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට හැකි වීම.
- නම්ජැලි වීම.
- ආයතනයේ සැම මට්ටමක ම සේවකයන්ට තේරේම් ගත හැකි වීම.

- ප්‍රමුඛත්වය - සෙසු කළමනාකරණ කාර්යට කළීන් සකස් කළ යුතු වීම සහ එම කාර්ය සම්බන්ධ වන ආකාරයට සකස් කළ යුතු වීම.
- සැම මට්ටමක ම කළමනාකරුවන් කැපවීම හා සහභාගිත්වය අවශ්‍ය වීම.
- කාර්යක්ෂමතාව රැකිය යුතු වීම. සකස් කිරීමේ පිරිවැය අඩුවා ප්‍රතිලාභ ලැබිය හැකි වීම.

සැලසුම්කරණයේ විද්‍යාගත්කම

පහත දැක්වෙන හේතු මත සැලසුම්කරණයේ විද්‍යාගත්කම ඉස්මතු වේ ඇත.

- අනාගත අවිනිශ්චිතතාවලට හා ගෙනික පරීසරයට සාර්ථක ව මූහුණ දීමට.
- සම්පත් උපරිම කාර්යක්ෂමතාවෙන් යොදවා ගැනීමට.
- පාලනයට පහසුකම් සැලසීමට.
- සැලසුම්කරණය මගින් කළමනාකරුවන්ට අනාගතය ගැන සිතීමට අවස්ථා සැලසීමට.
- ආනෙකුත් කළමනාකරණ කාර්යන්ට මග පෙන්වීම හා සම්බන්ධීකරණය කිරීමට.

- ආයතනයේ අඛණ්ඩ පැවැත්ම හා වර්ධනය තහවුරු කිරීමට.
- වර්තමාන හා අනාගත තරගකාරීත්වය ඇගැසිමට.
- වෙනත් පාර්ශ්ව දිරි ගැන්වීමට හා ඒන්තු ගැන්වීමට.

සැලසුම්කරණයේ ගැටලු හා සීමා

පහත දැක්වෙන්නේ සැලසුම්කරණයේ දී පැන නගින ගැටලු හා සීමා කිපයකි.

- ප්‍රමාණවත් හා තිවරදී තොරතුරු යොදා නොගැනීම.
- පසුගිය උපනතීන් හා පවත්නා දත්ත මත සැලසුම් සකස් කිරීම.
- හැකියාව හා බාරිතාව ඉක්මවා සැලසුම් සකස් කිරීම.
- සැලසුම් සකස් කිරීමට උනන්දුව හා කැප වීම ප්‍රමාණවත් නොවීම.

- ආයතනයේ සැම මට්ටමක ම සේවකයන් සම්බන්ධ කර නොගැනීම
- සැලසුම ක්‍රියාත්මක කිරීමට සේවකයන් සහයෝගය නොලැබීම.
- සැලසුම ක්‍රියාත්මක කළ විට එය බලාපොරොත්තු වන ආකාරයෙන් ම ක්‍රියාත්මක වනු ඇතැයි යන විශේෂාංසය.
- සැලසුම සමස්ත කළමනාකරණ ක්‍රියාවලියට සමෝජ්ධානීත නොවීම.
- සැලසුම්කරණයේ ප්‍රයෝගන පිළිබඳ දැනුම මදකම.
- සැලසුම්කරණය නිෂ්පේෂිත ක්‍රියාවක් ලෙස සිනීම.

2021
2022
2023

යියස් පෙල

ගිණුමිකරණය

ආර්ථික විද්‍යාව

ව්‍යාපාර අධ්‍යයනය

2021
2022

සාමාන්‍ය පෙල

ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය

තනි තේ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)

University of Sri Jayewardenepura

MANAGEMENT

(Part-VII)

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)

University of Sri Jayewardenepura

සංචිඛානකරණය

“ଆයතනයක පරමාර්ථ සවිලදායී හා කාර්යක්ෂම ව මුදන් පමණුවා ගැනීම පිණිස එම සංචිඛානයේ සාමාජිකයින් අතර සම්පත් බෙදාහැරීම, බලනල බෙදාහැරීම හා වැඩ බෙදාහැරීම සම්බන්ධ ක්‍රියාවලිය සංචිඛානකරණය වේ.”

- (Stoner, Freeman & Gilbert) -

සංචිඛෙනකරණයේ පියවර

සංචිඛෙනකරණයේ පියවර පහත සඳහන් ආකාරයට නම් කළ හැකි ය.

- කාර්ය හඳුනා ගැනීම
- වැඩ බෙදීම
- දෙපාර්තමේන්තුකරණය
- අධිකාරිය හා වගකීම පැවරීම
- වැඩ කිරීමේ ප්‍රමිති අඟි කිරීම
- සම්පත් බෙදා දීම
- සමායෝජනය.

ත්‍රියාවලිය

කාර්ය හඳුනා ගැනීම

සංචිතානයේ අරමණු පැගා කර ගැනීමට කළ යුතු කාර්ය හඳුනා ගැනීම හා රුකියා නිර්මාණය කිරීම සංචිතානකරණයේ දී ප්‍රථමයෙන් ම කළ යුතු වේ.

වැඩ බෙදීම

එක් එක් සේවකයාට පහසුවෙන් ඉටු කළ හැකි වන ආකාරයට සමස්ත කාර්යන් කුඩා හා සරල කොටස්වලට වෙන් කිරීම, වැඩ බෙදීම වේ. එනම් ගුම වින්පනය සිදු කිරීම. වැඩ බෙදීමේ කාර්ය විශේෂකරණය වේ. කාර්ය විශේෂකරණයෙන් වාසි මෙන් ම අවාසි ද පැන නගී.

දෙපාර්තමේන්තුකරණය

ආයතනයක කාර්ය වල දැකිය හැකි පොදු ලක්ෂණ උපයෝගී කර ගෙන රැකියා කාණ්ඩ ගත කිරීමේ ක්‍රියාවලිය දෙපාර්තමේන්තුකරණය ලෙස හඳුන්වේ.

දෙපාර්තමේන්තුකරණය සිදු කළ හැකි පදනම් කිහිපයක් පහත දැක්වේ.

- ත්‍රිතමය පදනම
- නිෂ්පාදිත පදනම
- ගනුදෙනුකරු පදනම
- භූගෝලීය පදනම
- මිණු පදනම
- ක්‍රියාවලි පදනම
- න්‍යාස පදනම

අධිකාරිය

විවිධ කාර්යන් කිරීම සඳහා හෝ අත්‍ය කිරීම සඳහා හෝ සම්පත් බෙදාහැරීම සඳහා ඇති අයිතිය අධිකාරිය ලෙස හඳුන්වන අතර මේය ආයතනය තුළ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැවරිය හැකි දෙයකි. විවිධ තනතුරු සඳහා ඇති අධිකාරියෙහි නිත්‍යානුකූල බවක් දක්නට ඇත.

වගකීම

වගකීම යනු කිසියම් කටයුත්තක් ඉට කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ අවශ්‍යතාවයි. නැතිනම් අධිකාරී බලතල සමග ම එම කටයුත්ත සාර්ථකව ඉට කිරීමට කළමනාකරුවන් බැඳී සිටීමයි.

වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම

රුකියාවට අදාළ ව වැඩ කිරීමේ ක්‍රියාපටිපාටි පිළිබඳ ව කුමක්, කෙසේ, කෙදිනක කළ යුතු ද යන්න පැහැදිලි කිරීම වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම වේ.

සම්පත් බෙදා දීම

සංචාරණයන්හි කාර්ය ඉටු කිරීමට අවශ්‍ය සම්පත් අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට ලබා දීම සම්පත් බෙදාහැරීම යනුවෙන් අදහස් වේ.

සමායෝජනය.

සංචාරණයේ ඉලක්ක කාර්යක්ෂම ව ප්‍රගා කර ගැනීම සඳහා වෙන් වෙන් වූ වැඩ ඒකකවල කාර්ය හා අරමුණු සමෝධානිත කිරීමේ ක්‍රියාවලිය සමායෝජනය ලෙස හඳුන්වේ.

සංචාරණකර්තායට අදාළ ව කාර්ය මතා ලෙස ඉටු කිරීමෙන් ආයතනයේ අරමුණු කරා පහසුවෙන් ප්‍රගා විය හැකිය.

සංචාරණකරුයේ වැදගත්කම

ආයතනයක සාර්ථකත්වය සඳහා සංචාරණකරුයේ වැදගත්කම පහත දැක්වෙන ආකාරයට දැක්විය හැකිය.

- ආයතනයේ අපේක්ෂිත පරමාර්ථ හා අමුණු සාක්ෂාත් කර ගැනීමට උදුව වීම
- සඡලයුම් සාර්ථක ව ක්‍රියාත්මක කිරීමට පදනමක් වීම වැඩ බෙදීමෙන් ඇති වන කාර්ය විශේෂකරණය නිසා එලදායිනාව ඉහළ නංවා ගත හැකි වීම
- බලතල හා වගකීම් බෙදා හැරීමෙන් තනතුරුවලට අදාළ කාර්ය සාර්ථක ව ඉටු කර ගත හැකි වීම

- කාර්ය ඉටු කිරීමට අවශ්‍ය සම්පත් බෙදා හැරීමෙන් සම්පත්වලින් උපරිම ප්‍රයෝග්‍යන ගත හැකි වීම
- ආයතනයේ සියලු ක්‍රියාකාරකම් එහි පර්මාර්ථ කරා යොමු කිරීම මගින් පුද්ගලයන්,
- කණ්ඩායම් හා දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් ඇති වීම

2021
2022
2023

සියලු පෙල

ගිණුම්කරණය
ආර්ථික විද්‍යාව
ව්‍යාපාර අධ්‍යාපනය

2021
2022

සාමාන්‍ය පෙල

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යාපනය

තනි හෝ කණ්ඩායමේ පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura

MANAGEMENT

(Part-VIII)

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)

University of Sri Jayewardenepura

අනු කිරීමේ දාමය

සංවිධානයේ ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණය තෙක් නොකැඩුවූ අධිකාරී මාර්ගය අනු කිරීමේ දාමය (Chain of command) ලෙස හඳුන්වයි.

අනු කිරීමේ ඒකීයතාව

එක් සේවකයකු එක් සුපරීක්ෂකවරයකුට පමණක් වගකිව යුතු ය යන මූලධර්මය අනු කිරීමේ ඒකීයතාව (Unity of command) ලෙස හඳුන්වයි.

පාලන අවකාශය

එක් කළමනාකරුවකට සංශෝධ ව වාර්තා කරනු ලබන සහායකයන් සංඛ්‍යාව පාලන අවකාශය හෙවත් පාලන විතස්වීය (Span of control) ලෙස හඳුන්වයි. පෙර හා ප්‍රාථමික වශයෙන් පාලන අවකාශය ලෙස වර්ග දෙකකි.

අධිකාරිය

අධිකාරිය හෙවත් බලතල (Authority) යනු විවිධ කාර්ය කිරීම සඳහා හෝ අනු කිරීම් සඳහා හෝ සම්පත් බෙදා හැරීම සඳහා හෝ සංවිධානයක කළමනාකරුවකට ලැබන නීත්‍යනුකූල බලය වේ.

බලය

පුද්ගලයකට තමාගේ තත්ත්වය හෝ තනතුර හෝ අනුව ලැබෙන විධිමත් අධිකාරියන් ඊට අමතර ව වෙනත් මාර්ගවලින් ලැබෙන හැකියාවන් බලය (Power) ලෙස හඳුන්වේ.

බලය ලැබෙන මූලාශ්‍ර

බලය ලැබෙන මූලාශ්‍ර කිහිපයක් ඇත.

- තනතුර අනුව නීත්‍යනුකූල ව ලැබෙන බලය.
(අධිකාරිය බලය) (Authority power)
- විශේෂඥ බලය (Expert power)
- ත්‍යාග දීම සඳහා ඇති බලය (Reward power)
- දුඩුවම් දීමට ඇති බලය (Coercive power)
- බලපක්ම් කිරීමේ බලය (Referent power)

පුද්ගලයෙකුට, විශේෂයෙන් කළමනාකරුවෙකුට බලය ලැබෙන මූලාශ්‍ර ඉහත අයුරීන් දැක්විය හැකි අතර එම බල මූලාශ්‍ර ද ප්‍රධාන කොටස් දැකක් යටතේ බෙදා දැක්විය හැකි බව සම්හර විද්‍යාත්මක මතය සිය.

බලය ලැබෙන මූලාශ්‍රවල ප්‍රධාන කොටස් 2 කි.

1. තනතුර මත ලැබෙන බලය
2. පුද්ගලය මත ලැබෙන බලය

තනතුර මත ලැබෙන බලයට නීත්‍යනුකූල බලය, තසාග දීම සඳහා ඇති බලය, දැක්වම් දීමට ඇති බලය අයත්වන බවත් අනෙකුත් බල මූලාශ්‍රයෙන් පුද්ගලයා මත රඳා පවතින බවත් ඔවුනු තර්ක කරති.

මධ්‍යගතකරණය

අධිකාරීය (බලතල) පටරා ඇති ආකාරය අනවු ආයතන මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණයලෙස හඳුනාගත හැකි ය. ආයතනයක තීරණ ගැනීමේ සියලු බලතල එහි ඉහළ කළමනාකරණය මත කේත්දුගත වීම මධ්‍යගතකරණය (Centralization) වේ.

මධ්‍යගතකරණයේ වාසි සහ සීමා

මධ්‍යගතකරණයේ වාසි සහ සීමා කිහිපයක් පහත දැක්වේ.

වාසි

- තීරණ ගැනීම වේගවත් වීම.
- තීරණවල ඒකීයත්වයක් පැවතීම.
- පාලන කාර්ය පහසු වීම.
- සන්නිවේදනය පහසු වීම.
- පිරිවැය අඩු වීම.

සීමා

- තීරණ ක්‍රියාත්මක කිරීම අපහසු වේ.
- සේවක අනිප්‍රේණය පහළ යාම හා අත්‍යුත්‍ය වර්ධනය වීම.
- වඩා සාර්ථක තීරණ ගැනීමේ ඉඩකඩ ඇතිරිම.

විමධ්‍යගතකරණය

ආයතනයක තීරණ ගැනීමේ බලතල ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණය වෙත පැවරීම විමධ්‍යගතකරණය (Decentralization) වේ.

විමධ්‍යගතකරණයේ වාසි සහ සීමා

විමධ්‍යගතකරණයේ වාසි සහ සීමා කිහිපයක් පහත දැක්වේ.

වාසි

- ඉහළ කළමනාකරණයේ කාර්යනාරය අඩු වීම.
- ගුණාත්මක තීරණ ගත හැකි වීම.
- පහසුවෙන් තීරණ ක්‍රියාවට නැංවීමට හැකි වීම.
- යටත් සේවකයන් සංවර්ධනය වීම.
- සේවක අනිප්‍රේරණය ඉහළ යාම හා තෘප්තිය වර්ධනය වීම.

සිමා

- තීරණ ගැනීම ප්‍රමාද වීම.
- පිරිවැය වැඩි වීමට ඇති ඉඩකඩ.
- උසස්වීම් ලබා දීමේදී ගෙටුලු පැනනැගීම.

සංචාරණ ව්‍යුහය

සංචාරණ ව්‍යුහයක් යනු ආයතනයක තිබෙන විවිධ අංශ, තනතුරු සහ කොටස් අතර අන්තර් සම්බන්ධතාවක් ඇති වන ආකාරයෙන් පිළියෙල කර ඇති සැකිල්ලකි.

ආයතනයේ තනතුරු, කාර්ය, බලතල, වගකීම්, වගවීම් ආදිය බෙදී ගොස් ඇති ආකාරය හා සමායෝජනය වී ඇති ආකාරය සංචාරණ ව්‍යුහය දී (Organization Structure).

සංචිත ව්‍යුහයක මූලධර්ම

සංචිත ව්‍යුහයකින් පහත දැක්වෙන මූලධර්ම නිර්ජ්‍යතාය වේ.


- අනු කිරීමේ ඒකියත්වය - Unity of Command
- නියෝග දීමේ දාමය - Chain of Command
- පාලන අවකාශය - Span of Control
- මධ්‍යගතකරණය හෝ විමධ්‍යගතකරණය - Centralization or Decentralization
- රැකියා විශේෂකරණය - Job Specialization
- නීති රීති හා ක්‍රියාපටිපාටි - Rules and Procedures
- සමායෝජනය - Co-ordination
- ඔරුවලිය - The Hierarchy

සංචිඛෙනයක විවිධ ලිඛිත (කාර්ය) හෝ දෙපාර්තමේන්තු හෝ බෙදී ඇති ආකාරය


සංචිඛෙනයක විවිධ ලිඛිත (කාර්ය) හෝ දෙපාර්තමේන්තු හෝ බෙදී ඇති ආකාරය නිර්ණය

නිදහස් :


සිරස් සංචිඛෙන සටහන (Vertical Organizational Chart)



නිරස් සංවිධාන සටහන (Horizontal Organizational Chart)



වත්මිය සංවිධාන සටහන (Circular Organizational Chart)



විධිමත් සංවිධාන

විධිමත් සංවිධානයක තනතුර, කාර්ය, බලතල හා වගකීම් ආදිය බෙදි ගොස් ඇති ආකාරය විධිමත් සංවිධාන ව්‍යුහයකින් හා සංවිධාන සටහනකින් පෙන්වා දිය හැකි වුව ද ආයතනයක් තුළ ඇති අවිධිමත් සංවිධාන සම්බන්ධතා එස් පෙන්වා දිය නොහැක.

අවිධිමත් සංවිධාන

අවිධිමත් සංවිධානයක් යනු විධිමත් සංවිධාන තුළ සංවිධානමය සාමාජිකයන් අතර ඇතිවන අන්තර් සම්බන්ධතාවල සම්පාදන හා පොදු අවශ්‍යතා හේතු කොටගෙන නිරායාසයෙන් ම බිජිවන ඒවාය. මේවාට අවිධිමත් කණ්ඩායම් (Informal Groups) යන්න ද හාවත වන අතර විධිමත් කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් වුව ද මෙයට අයත් විය හැකි ය.

විධිමත් සංචාරකයක් තුළ අවිධිමත් සංචාරක බිජිවෙන බවත් ඒවායේ ක්‍රියාකාරීත්වය ආයතනයේ පැවත්මට මෙන්ම වර්ධනයට හේතුවන බවත්, කළමනාකරුවන් විසින් අවබෝධ කර ගත යුතුය. එම නිසා ම අවිධිමත් සංචාරකවල අරමුණු පිළිබඳවත් ඒවා විධිමත් සංචාරකයේ අරමුණු හා සම්බන්ධ වන ආකාරයන් පිළිබඳ විමසා බැලීය යුතු ය.

2021
2022
2023

යියස් පෙල

ගිණුමිකරණය

ආර්ථික විද්‍යාව

ව්‍යාපාර අධ්‍යයනය

2021
2022

සාමාන්‍ය පෙල

ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය

තනි ගේ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura



A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



www.ALNoteBook.com

Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."